



බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යාංශය.

மேல் மாகாண கல்வி, கலாசார, கலை, விளையாட்டு மற்றும் இளைஞர் விவகார, மற்றும் தகவல் தொழில்நுட்பவியல் அமைச்சு.

Ministry of Education, Cultural and arts, Sports and Youth affairs and Information Technology - Western Province



2 වන මහල, නව පළාත් සභා කාර්යාල සංකීර්ණය,  
204, ඩෙන්සිල් කොබ්බෑකරුව මාවත, බත්තරමුල්ල.

2 වන මහල, නව පළාත් සභා කාර්යාල සංකීර්ණය,  
204, ඩෙන්සිල් කොබ්බෑකරුව මාවත, බත්තරමුල්ල.

2<sup>nd</sup> Floor, New Provincial Office Complex,  
204, Denzil Kobbekaduwa Mawatha, Battaramulla

මගේ අංකය  
எனது இலக்கம்  
My Ref

5/1/2021

ඔබේ අංකය  
உமது இலக்கம்  
Your Ref

දිනය  
இயதி  
Date

2021.08.

ප්‍රාදේශීය ලේකම් මහින්,

සංස්කෘතික නිලධාරී/ සංවර්ධන නිලධාරී(සංස්කෘතික) ද

ප්‍රාදේශීය ලේකම් කාර්යාලය,

.....

**බස්නාහිර පළාත් චිත්‍ර කලා වැඩමුළුව හා තරඟාවලිය -2021**

**බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය**

බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය මගින් බස්නාහිර පළාත් චිත්‍ර කලා වැඩමුළුව හා තරඟාවලියක් පැවැත්වීමට සැලසුම් කර ඇත.2

02. මෙම වැඩමුළුව පවත්වනු ලබන්නේ බස්නාහිර පළාතෙහි චිත්‍ර විෂය කෙරෙහි උනන්දුවක් දක්වන 8- 13 ශ්‍රේණි දක්වා පාසල් දරුවන් හා ප්‍රදේශයේ යෞවන සමාජ හා ළමා සමාජ තුළ සිටින තරුණ ප්‍රජාව සඳහා වේ.

03.එසේම ලැබෙන අයදුම්පත් අනුව අයදුම්කරුවන් භෞතිකව කැඳවා හෝ Zoom තාක්ෂණය ඔස්සේ මෙම වැඩමුළුව පවත්වන අතර,සෞන්දර්යය කලා විශ්ව විද්‍යාලයේ විද්‍යාර්තීන්ගේ සම්පත් දායකත්වයෙන් ප්‍රායෝගික විෂය නිර්දේශය අනුව අදාල වැඩසටහන පවත්වනු ලබයි.

04. මේ අනුව පහත කොන්දේසි අනුව අයදුම්පත් කැඳවනු ලැබේ.

- i. මේ සඳහා සහභාගිවිය හැක්කේ බස්නාහිර පළාතේ පදිංචිකරුවන් සඳහා පමණි.
- ii. මෙම වැඩමුළුවෙන් පසුව පහත සඳහන් වයස් කාණ්ඩ තුනක් යටතේ චිත්‍ර තරඟාවලිය ක්‍රියාත්මක වේ.

- කනිෂ්ඨ අංශය - පාසල් 08 ශ්‍රේණිය සිට 10 ශ්‍රේණිය දක්වා
- ජ්‍යෙෂ්ඨ අංශය - පාසල් 11 ශ්‍රේණිය සිට 13 ශ්‍රේණිය දක්වා
- විවෘත අංශය - වයස අවුරුදු 16 – 25 දක්වා(මෙහිදී පාසල් හැර ගිය ඉල්ලුම් කරුවන් සලකා බලනු ලැබේ.)

|                               | කාර්යාලය<br>அலுவலகம்<br>Office | ලේකම්<br>செயலாளர்<br>Secretary | ගිණුම්<br>கணக்குகள்<br>Accounts | සැලසුම්<br>இட்டமிடல்<br>Planning | ක්‍රීඩා<br>விளையாட்டு<br>Sports | සංස්කෘතික<br>Cultural      |  |
|-------------------------------|--------------------------------|--------------------------------|---------------------------------|----------------------------------|---------------------------------|----------------------------|--|
| දුරකතන/<br>தொலைபேசி<br>/Phone | 0112 092883<br>0112 093075     | 0112 092873                    | 0112 092881<br>0112 093068      | 0112 092869<br>0112 093135       | 0112 092887<br>0112 093097      | 0112 092875<br>0112 093105 |  |
| ෆැක්ස්/பெக்ஸ்/Fax             | 0112 092894                    | 0112 092874                    | 0112 092880                     | 0112 092894                      | 0112 092888                     | 0112 092894                |  |
| ඊ මේල් / E-mail /             | Moe.wp.gov@gmail.com           |                                |                                 |                                  |                                 |                            |  |

- iii. පාසල් අයදුම්කරුවෙක් නම් විදුහල්පති හෝ ග්‍රාම නිලධාරී විසින්ද, විවෘත අයදුම්කරුවන් ග්‍රාම නිලධාරී විසින්ද සහතික කර අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.
- iv. සෑම තරඟකරුවෙක්ම තරඟ සඳහා ඉදිරිපත්වීමේදී තම අන්‍යෝන්‍ය සනාථ කළ යුතුය. ඒ සඳහා ජාතික හැඳුනුම්පත/තැපැල් හැඳුනුම්පත/වලංගු විදේශ ගමන් බලපත්‍රය/වලංගු රියදුරු බලපත්‍රය හෝ උප්පැන්න සහතිකයේ පිටපතක් සමඟ ග්‍රාම නිලධාරී/ විදුහල්පති/විභාගාධිපති හෝ රජයේ පිළිගත් නිලධාරියෙකු විසින් සහතික කරන ලද ඡායාරූපයක් ඉදිරිපත් කළ යුතුය.
- v. ජයග්‍රාහකයින් සඳහා සම්මාන, සහතික පත්‍ර හා මූල්‍ය ත්‍යාග පරිනමනු ලැබේ.
- vi. තරඟයට අදාළ සියළු ක්‍රියාකාරකම් සෞඛ්‍ය නීති රීති හා මාර්ගෝපදේශයන්ට අනුකූලව පැවැත්වේ.
- vii. අයදුම්පත් යොමු කිරීමේදී අයදුම්පත් බහාලන කවරයේ වම්පස ඉහළ කෙළවර "බස්නාහිර පළාත් විනු වැඩමුළුව හා තරඟාවලිය - 2021 " යනුවෙන් සඳහන් කළ යුතුයි.
- viii. මෙම අයදුම්පත් 2021.10.10 දින පෙර පහත සඳහන් ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ අතින් ගෙනවිත් භාර දිය යුතුයි. තවද අයදුම්පත්‍ර භාර ගැනීමේ අවසන් දිනට මේ සඳහා සහභාගිවන්නන්ගේ නියමිත වයස සම්පූර්ණ කර තිබිය යුතුය.

ලේකම්,  
 බස්නාහිර පළාත් අධ්‍යාපන හා සංස්කෘතික කලා කටයුතු අමාත්‍යාංශය  
 204,  
 02 වන මහල,  
 නව පළාත් සභා සංකීර්ණය,  
 ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත,  
 බත්තරමුල්ල.

- වැඩිදුර විස්තර සඳහා පහත නිලධාරීන් සම්බන්ධ කර ගැනීම මැනවි.  
 ඉරේෂා වික්‍රමතිලක මිය (සංවර්ධන නිලධාරී) - 071-7926089  
 ඒ.ඩී.එච්.කේ.අළුත්වත්ත මයා (සංස්කෘතික නිලධාරී) - 071-9019675

සිරිසෝම ලොකුච්ඡාන  
 ලේකම්  
 අධ්‍යාපන හා සංස්කෘතික අමාත්‍යාංශය(බ.ප.)